

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය නොකළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍යන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී. හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.
- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය දරන පනත		
(අ) 24 (1) වගන්ති	(අ) (ආ) සභාව සතු මාර්ග 71 ක් රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී මාර්ග ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව.
(ආ) 47 හා 52 වගන්ති	සමාලෝචිත වර්ෂයේ හඳුනා ගෙන තිබුණු අනවසර ඉදිකිරීම් 13 ක් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අනවසර ඉදිකිරීම් අවශ්‍ය කටයුතු සිදු කරන බව. අනවසර ඉදිකිරීම් සම්බන්ධව නීතිමය පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.23,000,429 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.62,920,319 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	4,880,000	2,851,694	2,910,162	187,800	3,580,000	3,531,098	3,534,717	246,268
කඩ කුලී	15,036,645	14,297,705	13,533,537	3,220,413	11,988,450	10,265,599	9,856,210	2,456,245
බලපත්‍ර ගාස්තු	4,350,500	2,946,842	2,946,842	-	2,900,000	3,482,364	3,482,364	-
වෙනත් ආදායම්	23,959,080	23,734,777	28,571,934	11,788,022	16,000,000	16,558,265	8,859,411	16,625,179
	48,226,225	43,831,018	479,62,475	15,196,235	34,468,450	33,837,326	25,732,702	19,327,692

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යමතකාවය

(අ) වරිපනම් හා බදු

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.187,800 ක වරිපනම් හිඟ ශේෂයක් පැවති අතර ඉන් ඒකකයක් රු.2,000 ට වැඩි ඒකක 29 කින් රු. 136,687ක හිඟය 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය ප්‍රකාරව කටයුතු කර අයකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ආ) මස් කඩ කුලී

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.3,074,318 ක මස් කඩ කුලී හිඟ ශේෂයක් පැවතුණි.ඉන් වසර 1 ට වැඩි හා වසර 5 ට අඩු ශේෂය රු. 1,771,858 ක් ද වසර 5 ට වැඩි ශේෂය රු. 1,302,460 ක් ද අය කර ගැනීම

සභාවේ අදහස් දැක්වීම

ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් අයකර ගත යුතුය.

සම්බන්ධයෙන් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159 (1) වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.715,736 ක් හා මුද්දර ගාස්තු රු.10,595,001 ක් විය.	උපලේඛන ඉදිරිපත් කර ගාස්තු අයකර ගන්නා බව.	හිඟ මුදල් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මහජන සෞඛ්‍ය සභාව සතු ජල මූලාශ්‍ර 03 ක සමාලෝචිත වර්ෂය තුළ සිදු කරන ලද ජල සාම්පල් පරීක්ෂනයට අනුව තිබිය යුතු සම්මත ගුණත්වය නොතිබියදී පිරිපහදු කිරීමකින් තොරව මහජනතාවට පානීය ජලය බෙදා හැර තිබුණි.	විධිමත් ජලසාම්පල් පරීක්ෂාවක් සිදු කර ජලය පිරිසිදු කරන බව.	ජලය පිරිසිදු කර පානීය ජලය බෙදා හැරිය යුතුය.
(ආ) සන අපද්‍රව්‍ය කළමනාකරණය මාසිකව එකතු වන කසල ටොන් 20ක් පමණ කිසිදු කළමනාකරණයකින් තොරව කසල අංගනයට බැහැර කර තිබූ අතර මේ හේතුවෙන් පරිසරයට හා මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස බලපා තිබුණි.	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව.	සන අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත්ව හා කළමනාකරණය කළ යුතුය.
(ඇ) අත්හැර දැමූ කර්තව්‍යන් රු. 900,660 ක ඇස්තමේන්තුගත වටිනාකම් සහිත කාසල්ට්‍රි පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය 2021 දෙසැම්බර් 10 දින වැඩ අවසන් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ අවසාන දින වන විටත් එය වැඩ අවසන් කර නොතිබුණු අතර මේ දක්වා රු.640,563 ක් වැය කර තිබුණි. ව්‍යාපෘතියට වසර 3 ක් ඉක්ම ගියද ගිවිසුම් ප්‍රකාරව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ වැඩ අවසන් කරවා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉතිරි වැඩ සඳහා ඇස්තමේන්තුවක් සකස් කර ව්‍යාපෘතියේ ඉතිරි වැඩ අවසන් කිරීමට හැකි වන බව.	නියමිත කාලය තුළ ව්‍යාපෘති වැඩ අවසන් කර ගත යුතු අතර එසේ නොවූ විට ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට අයත් ජල ව්‍යාපෘති තුනක ජල පාරිභෝගිකයින් 227 ක් සඳහා ජල මනු සවි නොකර ස්ථාවර ගාස්තු පමණක් අය කර තිබුණි.	ජල මනු සවිකර කිරීමට කටයුතු කරන බව.	ජල මනු සවිකර ගාස්තු අය කළ යුතුය.
(ආ) සභාව සතු කෲ කැබ් රථය අළුත්වැඩියාව සඳහා 2022 දෙසැම්බර් 24 දින පෞද්ගලික ආයතනයක් වෙත බාර දී තිබුණ ද සමාලෝචිත වර්ෂයේ අවසාන දින වනවිටත් අළුත්වැඩියාව අවසන් කර ආපසු බාරගෙන නොතිබුණි.	ආණ්ඩුකාරතුමාගේ අනුමැතියෙන් පසුව ගෙවීම් කර ආපසු බාර ගන්නා බව.	අළුත්වැඩියා අවසන් කර උපයෝජනය කළ යුතුය.
(ඇ) 2016 මාර්තු 17 දිනැති අංක 2016/3 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛයේ 04 ඡේදය අනුව බදුකුලී තක්සේරු කර බදුකරුවන් සමඟ ගිවිසුමකට එළඹීමකින් තොරව සභාව සතු කඩකාමර 24 ක් 2024 ජුනි සිට බදුකරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩකඩ ලබා දී තිබුණි.	තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු ගිවිසුම්ගත වන බව.	ගිවිසුම්ගතවීමෙන් පසුව කඩකාමර බදු දී කුලී අය කළ යුතුය.
(ඈ) 2019 ජූලි 01 දින සිදු වූ කැබ් රථ අනතුරට අදාළව මුදල් රෙගුලාසි 104(4) පරීක්ෂණ අවසන් කර වගකිව යුතු පාර්ශව හඳුනාගෙන අලාභය අය කිරීමට, සමාලෝචිත වර්ෂයේ අවසන් දින වනවිටත් කටයුතු කර නොතිබුණි.	පරීක්ෂණ අවසන් කර ඇති නමුත් අලාභය තක්සේරු කර නැති බව හා ඉදිරි විමර්ෂණ පළාත් පාලන කොමසාරිස් කාර්යාලය විසින් සිදු කර ගෙන යන බව.	පරීක්ෂණ අවසන් කර අලාභ අයකර ගත යුතුය.
(ඉ) 2020 සැප්තැම්බර් 28 දිනැති අංක 2020/06 දරන මධ්‍යම පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛයේ 2.2 ඡේදය ප්‍රකාරව සභාවේ අතිරික්ත මුදල් සභාවට ආදායම් උත්පාදනය කළ හැකි ආකාරයේ ව්‍යාපෘති, සභා දේපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හෝ බහුතර ජනතාවට පොදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘති සඳහා යොදා ගත හැකි වුවද සභාව විසින් රු. 20,000,000 ක් ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබුණි.	ඉදිරියේදී අතිරික්ත මුදල් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.

3.3 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු ද්විත්ව කැබරටයක් වසර 04 කට අධික කාලයක් අළුත්වැඩියා නොකර භාවිතයට ගැනීමට නොහැකිව සභා පරිශ්‍රයේ නිෂ්ක්‍රීයව ගාල් කර තිබුණි.	අළුත්වැඩියා සඳහා යොමු කිරීමට කටයුතු කරන බව.	වත්කම් උපයෝජනය කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පවරා නොගත් වත්කම්		
සභාව භාවිත කරන ඉඩම් හා ගොඩනැගිලි 29 ක හා වාහන 04 ක අයිතිය සභාවට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු කරන බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත කාර්ය මණ්ඩලයේ ලේකම්, පුස්තකාලාධිපති, ආදායම් පරීක්ෂක, වැඩ පරීක්ෂක, විදුලි ශිල්පී, ආදාහනාගාර ක්‍රියාකරු, සංවර්ධන නිලධාරී, තාක්ෂණ නිලධාරී, තාක්ෂණ සහයක, කළමනාකරණ සේවා නිලධාරී, කාර්යාල කාර්ය සහයක, වැඩ ක්ෂේත්‍ර කම්කරු, රියදුරු යන තනතුරු ඇතුළුව තනතුරු 16 ක පුරප්පාඩු 61 ක් පැවතීම හේතුවෙන් සභාවේ කාර්ය සාධනයට හා මහජන සේවාවන් ඉටු කිරීමේ කාර්යක්ෂමතාව දුර්වල මට්ටමක පැවතුණි.	පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ප්‍රධාන ලේකම් වෙත දන්වා ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.